



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B I
(High Reg. P. & S.C.)*
12/78

උපදැන්වීම් ලියාපදිංචි කිරීමේ ලේඛනය

பிறப்புப் பதிவுப் புத்தகம்

REGISTER OF BIRTHS

අංකය }
ලි. }
No. }

උපදැන්වීම් හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய் சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

4998 ★

දිස්ත්‍රික්කය }
பெரும் பகுதி }
District }

කොළඹ

කොට්ඨාසය }
பிரிவு }
Division }

වැව්විහරේ

1. උපන් දිනය හා ස්ථානය' பிறந்த திகதியும் இடமும்' Date and place of birth'	2014(6දීනස් දිනය) තැන්නර වව්විහරේ, කළුම් මාතෘ නිකායය, කොළඹ-10	
2. නම பெயர் Name	ශ්‍රී ලක්ෂ්මි	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	ස්ත්‍රී	
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	ගුණේ අනිල් තරුණි
	උපන් දිනය பிறந்த திகதி date of birth	1978(අක්කර) තැන්නර වව්විහරේ,
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	වැව්විහරේ
	රාශිය' சாதி' race'	ලංකා සයින්
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම முழுப் பெயர் full name'	රෝෂනි මුසීනි ආනන්ද ඉන්ද්‍ර
	උපන් දිනය பிறந்த திகதி date of birth	1988(අක්කර) තැන්නර වව්විහරේ,
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	දිවුන නගරය, කුරුම
	රාශිය' சாதி' race'	ලංකා සයින්
	වයස வயது age	අවුරුදු විසිපය
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தவர்களா ? Were parents married ?	ඔව්	
7. මුත්තා උපන්ගේ ශ්‍රී ලංකාවේ නම්' பாட்டன் இலங்கைப் பிறந்ததால் ஆவா ? If grandfather born in Sri Lanka'	මුත්තාගේ සම්පූර්ණ නම முழுப் பெயர் his full name	පුත්තේ අනිල් තරුණි
	මුත්තාගේ උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth	1940 (හතරවන)
	මුත්තාගේ උපන් ස්ථානය பிறந்த இடம் his place of birth	කෑගල්ල

* සෑම පියාගේ මුල් කවරයේ සහ මවගේ උපදේ සලකන්න.

<p>8. පියා ශ්‍රී ලංකාවේ නොදැවීද මි මුත්තා ශ්‍රී ලංකාවේ උපන්නේ නම් මි මුත්තාගේ 'තෙප්පන්' ලියවෙන්නේද යන්න සහ 'පියා' නොවේද යන්න පිළිබඳව විස්තර කරන්න.</p> <p>If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's'</p>	<p>සම්පූර්ණ නම Full name</p> <p>උපන් වර්ෂය Year of birth</p> <p>උපන් ස්ථානය Place of birth</p>	<p>පියා</p> <p>2014</p> <p>රත්නපුර</p>
<p>9. දැනුම් දෙනාගේ සම්පූර්ණ නම, වැඩි ස්ථානය හා දැනුම් දෙනාගේ සම්පූර්ණ ලිපිනය සඳහා සඳහන් කරන්න.</p> <p>Informant's full name, residence and in what capacity he gives information</p>	<p>දැනුම් දෙනාගේ අත්සන Informant's signature</p>	<p>දැනුම් දෙනාගේ සම්පූර්ණ නම, වැඩි ස්ථානය හා දැනුම් දෙනාගේ සම්පූර්ණ ලිපිනය සඳහා සඳහන් කරන්න.</p> <p>416, මිහිඳුව, රත්නපුර.</p>
<p>10. දැනුම් දෙනාගේ අත්සන සහ සහතිකය.</p> <p>Informant's signature</p>	<p>දැනුම් දෙනාගේ අත්සන Informant's signature</p>	<p>දැනුම් දෙනාගේ අත්සන Informant's signature</p>
<p>11. ලියාපදිංචි කරන දිනය Date of registration</p>	<p>ලියාපදිංචි කරන දිනය Date of registration</p>	<p>2014 (දෙසැම්බර් 25) රත්නපුර දිස්ත්‍රික්කයේ</p>
<p>12. රේජිස්ට්‍රාර්ගේ අත්සන Registrar's signature</p>	<p>රේජිස්ට්‍රාර්ගේ අත්සන Registrar's signature</p>	<p>රේජිස්ට්‍රාර්ගේ අත්සන Registrar's signature</p>
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නම හෝ වෙනස් කිරීම Name inserted or substituted after registration</p>	<p>ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නම හෝ වෙනස් කිරීම Name inserted or substituted after registration</p>	<p>ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නම හෝ වෙනස් කිරීම Name inserted or substituted after registration</p>
<p>14. 13 වැනි අංකයේ දැනුම් දෙනාගේ විස්තර සපුරා ඇති බවට තීරණය කරනු ලබන පුද්ගලයාගේ නම සහ එය දැනුම් දෙනාගේ සම්පූර්ණ ලිපිනය සඳහා සඳහන් කරන්න.</p> <p>Name of person on whose information particulars relating to Item 13 were supplied and in what capacity he gave information</p>	<p>13 වැනි අංකයේ දැනුම් දෙනාගේ විස්තර සපුරා ඇති බවට තීරණය කරනු ලබන පුද්ගලයාගේ නම සහ එය දැනුම් දෙනාගේ සම්පූර්ණ ලිපිනය සඳහා සඳහන් කරන්න.</p> <p>Name of person on whose information particulars relating to Item 13 were supplied and in what capacity he gave information</p>	<p>දෙපාර්තමේන්තුවේ සිටින පුද්ගලයාගේ අත්සන Signature of the person in the office</p> <p>2014/08/09</p> <p>NA 5295</p>
<p>15. මෙම ඇතුළත් කිරීමේ දිනය සහ ස්ථානය සඳහා සඳහන් කරන්න.</p> <p>Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>මෙම ඇතුළත් කිරීමේ දිනය සහ ස්ථානය සඳහා සඳහන් කරන්න.</p> <p>Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>	<p>මෙම ඇතුළත් කිරීමේ දිනය සහ ස්ථානය සඳහා සඳහන් කරන්න.</p> <p>Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>

දෙපාර්තමේන්තුවේ සිටින පුද්ගලයාගේ අත්සන
Signature of the person in the office

2014/08/09

NA 5295

එම්. ආර්. එම්. සී. පුජ්ජනානන්දි
අතිරේක දිස්ත්‍රික් රේජිස්ට්‍රාර්
දෙපාර්තමේන්තුවේ සිටින පුද්ගලයාගේ අත්සන
Signature of the person in the office